

දේශගුණික අවබලපැම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) අතර 2021 සැප්තැම්බර් 17 දිනැතිව එළඹි අංක 8996 දරන ණය ගිවිසුම සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ණය ගිවිසුමට අනුව, වාරිමාර්ග අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතන වේ. ව්‍යාපෘතියේ අරමුණු වන්නේ අධික බලපැම් සහිත කාලගුණික විපර්යාස සහ ජල විද්‍යාත්මක උපද්‍රව පිළිබඳ අනතුරු ඇඟවීම් වැඩිදියුණු කිරීම සහ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා කැලණි ද්‍රෝණියේ බහුකාර්ය ජල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමයි. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් ඉහළ බලපැම් සහිත කාලගුණික තත්ත්ව, ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනාවැකි කීම සහ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, පහළ කැලණි ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරීම සඳහා ආයෝජනය කිරීම, ව්‍යාපෘති කළමනාකරණය සහ හදිසි ප්‍රතිචාර සංරචකය (CERC), දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම හා වාරිමාර්ග සහ වැසි ජල යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ රජය විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යන සංරචක පහ යටතේ ක්‍රියාත්මක වේ. ණය ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 18,600කට සමාන එ.ජ.ඩො මිලියන 93 ක් වූ අතර එම පිරිවැයෙන් රු.මිලියන 18,400 කට සමාන එ.ජ.ඩො මිලියන 92 ක මුදල මූල්‍යකරණය කිරීමට ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) එකඟ විය. ඉතිරි මුදල වූ රු.මිලියන 200ක් මූල්‍යකරණය කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

ව්‍යාපෘතියේ කටයුතු 2021 ඔක්තෝබර් 12 වන දින ආරම්භ කර තිබුණු අතර එම කටයුතු 2026 දෙසැම්බර් 31 දින වන විට අවසන් කිරීමට නියමිතව තිබුණි.

1.3 තත්ත්වගණනය කළ මතය

මාගේ වාර්තාවේ 2.1 ඡේදයෙහි විස්තර කර ඇති කරුණුවලින් වන බලපැම් හැර, ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය සහ සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.1 ගිණුම්කරණ අඩුපාඩු

ගිණුම්කරණ අඩුපාඩු/ විගණන නිරීක්ෂණ	වටිනාකම රු.	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ලැබුණු අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1,882.3 ක් වුවද, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ ණය වාර්තාකරණ සහ කළමනාකරණ පද්ධතිය (CSDRMS) තුළ පවත්වාගෙන ගිය වාර්තාවලට අනුව, වර්ෂය සඳහා වියදම් ලෙස වාර්තා කර ඇති ප්‍රමාණය රුපියල් මිලියන 1,883.3 කි. එබැවින්, මෙම ශේෂයන් දෙක අතර වෙනස රුපියල් 1,023,228 ක් විය.	1,023,228	වගකීම් ගාස්තු සහ ණය පොලී පිළිබඳ තොරතුරු ලබා නොගත් අතර, දෙපාර්තමේන්තු වාර්තා සමඟ ඇති වෙනස්වීම් ප්‍රධාන වශයෙන් විනිමය අනුපාත වෙනස්වීම් බලපා ඇත.	ව්‍යාපෘතිය ඔවුන්ගේ වියදම් ERD වාර්තා සමඟ ගැළපිය යුතුය.

2.2 නීති, රීති රෙගුලාසිවලට අනුකූල නොවීම්

නීති රීති රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම්/විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
2022 පෙබරවාරි 07 දිනැති අංක 1/2022 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ 4 ඡේදය.	ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සෑම ව්‍යාපෘතියක් සඳහාම වසරකට අභ්‍යන්තර විගණන සමාලෝචන කමිටු රැස්වීම් 02ක් පැවැත්විය යුතු වුවද, 2024 වර්ෂය තුළදී මෙම ව්‍යාපෘතිය විසින් එම රැස්වීම් පවත්වා නොතිබුණි.	මෙවැනි ප්‍රමාදයන් අනාගතයේදී ඇති නොවීමට උපදෙස් නිකුත් කර ඇත.	චක්‍රලේඛ විධිවිධාන අනුගමනය කළ යුතුය.

3. භෞතික කාර්ය සාධනය

3.1 ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

සංරචක	2024 දෙසැම්බර් 31 දිනට		විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
	අපේක්ෂිත භෞතික කාර්ය සාධන ප්‍රතිශතය	අත්පත් කරගත් කාර්ය සාධන ප්‍රතිශතය			
(අ) සමස්ත ප්‍රගතිය	100%	10.49%	2021 සිට 2026 දක්වා පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 27,600 (එ.ජ.ඩො. මිලියන 92) වෙන් කර තිබුණද, 2024 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 2,896.42 (එ.ජ.ඩො. මිලියන 9.655) (10.49%) පමණක් උපයෝජනය කර තිබුණි.	කාර්ය මණ්ඩල අනුමතීන් ප්‍රමාද වීම, කොවිඩ් - 19 වසංගතය, ජාතික ආර්ථික අර්බුදය නිසා ව්‍යාපෘතියේ ප්‍රගතිය සීමිත විය.	ඉහත සඳහන් කරුණු හේතුවෙන් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගත යුතුය.
(ආ) 2024 වර්ෂයේ කාර්යසාධනය	100%	31.93%	2024 වසර සඳහා රු. මිලියන 7,019 ක් ඇස්තමේන්තු කර තිබුණ ද රු. මිලියන 2,241.43 ක් පමණක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව සියයට 68.07 ක අරමුදල් උපයෝජනය කර නොතිබුණි.	ඉහතින් දක්වන ලද අභියෝග හේතුවෙන් සැලසුම්ගත ඉලක්කයන් සම්පූර්ණ කළ නොහැකි විය.	ව්‍යාපෘතිය විසින් සැලසුම්ගත කාල සීමාව තුළ අරමුදල් භාවිතා කළ යුතුය.
(ඇ) සංරචකය 01 - අධි බලපෑම් සහිත කාලගුණය, ගංවතුර සහ නායයාම් පිළිබඳ පුරෝකථනය සහ පූර්ව අනතුරු ඇඟවීම.	100%	23.79%	ව්‍යාපෘතියේ සංරචක 01 යටතේ, 2024 වර්ෂය සඳහා අධි බලපෑම් සහිත කාලගුණය, ගංවතුර සහ නායයාම් පිළිබඳ පුරෝකථනය සහ පූර්ව අනතුරු ඇඟවීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 1,503 (එ.ජ.ඩො. මිලියන 5.01) ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයක් වෙන් කර තිබුණි. කෙසේ වෙතත්, වසර අවසන් වන විට උපයෝජනය කර තිබුණේ රුපියල් මිලියන 357.55 (එ.ජ.ඩො. මිලියන 1.196) ක් පමණි. මෙය	සංරචකය 01 යටතේ, ගංවතුර අවදානම් කළමනාකරණය සඳහා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) හරහා සැලසුම් කර තිබූ එ.ජ.ඩො. මිලියන 8ක් (රුපියල් මිලියන 2,400ක්) පමණ වටිනා උපදේශන සේවා, ඉහළ අත්තිකාරම් ගෙවීම් ඉල්ලීම් (91%, පසුව 52%)	ව්‍යාපෘති කටයුතු නියමිත කාල සීමාව තුළ අවසන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

23.79% ක මූල්‍ය ප්‍රගතියක් පමණක් පිළිබිඹු කරන අතර, වෙන් කරන ලද අරමුදල් සැලකිය යුතු ලෙස අවම භාවිතයක් සිදු කර ඇති බව පෙන්වුම් කරයි. මෙවැනි අවම මට්ටමක මුදල් භාවිතය, සංරචකයේ අපේක්ෂිත ප්‍රතිඵල නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීමට සහ සමස්ත කාර්යක්ෂමතාවයට බලපෑම් කරනු ලබයි.

සම්බන්ධයෙන් එකඟතාවයට පත් නොවීම හේතුවෙන් එම කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට නොහැකි විය.

ඊට අමතරව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සඳහා වූ රුපියල් මිලියන 900 ක උපදේශන වැඩසටහනක් තාක්ෂණික ඇගයීම් පිළිබඳ විරෝධතා හේතුවෙන් ප්‍රමාද විය.

(ඇ) සංරචකය 02 - අඹතලේ ලවණතා බාධකය ඉදිකිරීම සහ සුදානම් කිරීමේ අධ්‍යයනය	100%	6.97%	ව්‍යාපෘතියේ සංරචකය 02 යටතේ, 2024 වර්ෂය තුළ අඹතලේ ලවණතා බාධකය ඉදිකිරීම සහ සුදානම් කිරීමේ අධ්‍යයන සඳහා රුපියල් මිලියන 174 (එ.ජ.ඩො. මිලියන 0.580) ක වාර්ෂික අයවැය ප්‍රතිපාදනයක් වෙන් කර තිබුණි. කෙසේ වෙතත්, වසර අවසන් වන විට උපයෝජනය කර තිබුණේ රුපියල් මිලියන 12.07 (එ.ජ.ඩො. මිලියන 0.040) ක් පමණි. මෙය 2024 වර්ෂය සඳහා 6.93% ක ඉතා අඩු මූල්‍ය ප්‍රගතියක් පිළිබිඹු කරයි. තවද, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 වන විට, මෙම සංරචකයේ සමස්ත මූල්‍ය ප්‍රගතිය 1.15% ක් පමණක් විය. මෙවැනි අඩු මට්ටමක අරමුදල් භාවිතය, ව්‍යාපෘතියේ සමස්ත කාලරාමුවට සහ සාර්ථකත්වයට අහිතකර ලෙස බලපානු ලබයි.	නිර්මාණ සමාලෝචනය සඳහා සංඛ්‍යාත්මක ආකෘතියක් නොමැති වීම හේතුවෙන් සහ DRCS ආරම්භක වාර්තාව අවසන් කිරීමට ඇති ප්‍රමාදයන් හේතුවෙන් ප්‍රමාද විය. DRCS ආයතනය පිරිවැය වෙනස්වීම් සහිත විෂය පථයේ වෙනස්කම් යෝජනා කළේය. 2024 දී ප්‍රගතිය සීමා සහිත වුවද, 2025 දී සැලසුම් කළ ප්‍රගතිය ළඟා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත.	ණය අරමුදල් ඵලදායී ලෙස භාවිතා කළ යුතුය.
---	------	-------	---	--	---

3.2 අරමුදල් උෂ්ණ උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
අරමුදල් ප්‍රමාණවත් නොවන ලෙස භාවිත කිරීම (68.07%) හේතුවෙන්, 2024 සඳහා වූ කැපවීම් ගාස්තු (commitment charges) රුපියල් මිලියන 66.03ක් වූ අතර, 2024 දෙසැම්බර් 31 වන දිනට සමස්ත කැපවීම් ගාස්තුව රුපියල් මිලියන 198.96ක් විය. ව්‍යාපෘතියේ මන්දගාමී ප්‍රගතිය අනවශ්‍ය කැපවීම් ගාස්තු වලට හේතු වී ඇත.	ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට සහ නියමිත වේලාවට අවසන් කිරීම සහතික කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතී.	අමතර පිරිවැය අවම කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ ගැටලු

තනතුර	විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
ජ්‍යෙෂ්ඨ වැඩසටහන් විශේෂඥ (MEL) සහ ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් කළමනාකරණ විශේෂඥ	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ලිපි අනුව අනුමත කරන ලද ව්‍යාපෘති කාර්ය මණ්ඩලය 32ක් වන අතර, 2025 අප්‍රේල් 03 වන දිනට සේවයේ නිරතව සිටියේ 23ක් පමණි. ප්‍රධාන තනතුරු වන ජ්‍යෙෂ්ඨ වැඩසටහන් විශේෂඥ (MEL) සහ ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් කළමනාකරණ විශේෂඥ යන තනතුරු පුරප්පාඩු වී තිබූ අතර, එය ව්‍යාපෘති ප්‍රගතියට අහිතකර ලෙස බලපානු ලබයි. මෙම ගැටලුව ලෝක බැංකු මධ්‍ය කාලීන සමාලෝචනයේදී ද (2025 මාර්තු 17-21) අවධාරණය කරන ලදී.	රජයේ සීමා කිරීම් හේතුවෙන් සහ නැවත නැවත දැන්වීම් පළ කළද ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බඳවා ගැනීම් ප්‍රමාද විය.	ව්‍යාපෘති කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා පුරප්පාඩු පිරවිය යුතුය.